

නොමිලයේ නිකුත් කරන ලදී.
Issued Free of Charge



විවාහ ලේකම් පොත

REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වෙනි පරිච්ඡේදය)
Marriage Registration Ordinance (Cap. 112)

රැස්ම අංකය
No. 3832

දිස්ත්‍රික්කය District: කොළඹ 05
කොට්ඨාසය ප්‍රාන්තය Division: නුගේගොඩ

	පුරුෂ පාර්ශවය Male Party	ස්ත්‍රී පාර්ශවය Female Party
1. දෙපාර්ශවයේ සම්පූර්ණ නම් නාමයන්ගෙන් සම්පූර්ණ නම් Names (in full) of Parties	කුමාරතුංග ජයවර්ධන වික්‍රමසිංහ	කුමාරතුංග ජයවර්ධන වික්‍රමසිංහ
2. වයස (අවුරුදු ගණන) Age (in years)	කිසි වයසක්	දසහත්වයක්
3. සාමාන්‍ය Civil Condition	දිවිචරායක	දිවිචරායක
4. තරාතිරම, නොහොත් රක්ෂාව සහ ජාතිය Rank or Profession and Race	ආයුර්වේද උපාධිධාරී	ආයුර්වේද උපාධිධාරී
5. ජීවිත ස්ථානය Residence	කොළඹ 05, කොළඹ	කොළඹ 05, කොළඹ
6. පියාගේ සම්පූර්ණ නම් Father's Name (in full)	කුමාරතුංග ජයවර්ධන වික්‍රමසිංහ	කුමාරතුංග ජයවර්ධන වික්‍රමසිංහ
7. පියාගේ තරාතිරම, නොහොත් රක්ෂාව Rank or Profession of Father	වෛ. ජී. විජේසේන	වෛ. ජී. විජේසේන
8. සාක්ෂික පළාත දුම රජයේ සේවයේ සහ කොට්ඨාසය Name and Division of Registrar who issued Certificate	වෛ. ජී. විජේසේන	වෛ. ජී. විජේසේන
9. විවාහ සිදුකළ ස්ථානය Place of Solemnization of Marriage	කොළඹ 05, කොළඹ	කොළඹ 05, කොළඹ

20 10 2019 දින මා විසින් (නොහොත් මා ඉදිරිපිටදී) විවාහය සිදු කරන ලදී.
Solemnized by me (or in my presence) this 20 day of October 2019

වෛ. ජී. විජේසේන

[Signature]
Registrar (or) Minister

රෙජිස්ට්‍රාර් (නැත්නම්) දෙවනකුණ
Registrar (or) Minister (as the case may be)

මෙහි සහභාගී සහභාගී වන සාක්ෂි දීමට මේ විවාහය සිදු කළේ සිදුකරන ලදී.
This Marriage was solemnized between us in the presence of

- සාක්ෂිකාරයාගේ අත්සන
Signature of Witness
සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් තරාතිරම සහ ජීවිත ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness
- සාක්ෂිකාරයාගේ අත්සන
Signature of Witness
සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් තරාතිරම සහ ජීවිත ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness

වෛ. ජී. විජේසේන
වෛ. ජී. විජේසේන
වෛ. ජී. විජේසේන

මා ඉදිරිපිටදී අත්සන් කරන ලදී.
Signed before me. වෛ. ජී. විජේසේන

* මෙහි ඉහතින් දැක්වෙන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සපයා ඇති දේවනැතිකුණ විසින් (නොවැරදිව) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය
* I certify that the above is a true copy of the State Form No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ දේපල සටහන් කළ දිනය
Date of entry in District Registrar's Register
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
District Registrar

* දේවනැති කෙටේන් විසින් සිදුකළ විවාහයක් ලියාපදිංචි කිරීමට සමත් කළ මෙහි ලිපිය යුතුයි.
* To be filled up only when entering a Marriage Solemnized by a Minister